



ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
இலங்கை அபிவிருத்தி நிர்வாக நிறுவகம்
SRI LANKA INSTITUTE OF DEVELOPMENT ADMINISTRATION



**ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා
කඩඉම් පරීක්ෂණය 2020(I)**

කාලය: පැය 03

**ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති
(ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානය සහිතව) (14)**

**විභාග අංකය
Index No / சுட்டெண்**

• **ප්‍රශ්න 05කට පමණක් පිළිතුරු සපයන්න.**

1. i. රටේ මූල්‍ය ප්‍රතිපත්තිය (Fiscal Policy) මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා රජය භාවිතා කරනු ලබන ප්‍රධාන මෙවලම් (Policy Instruments) මොනවාද? (ලකුණු 08)

ii. මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත කණ්ඩායම මාධ්‍යයට පවසා සිටි පරිදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ප්‍රශස්ත මට්ටමක නොපවතී. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙවලම් (Fiscal Policy Instruments) භාවිත කරමින් රාජ්‍ය ආදායම ප්‍රශස්ත මට්ටමකට නංවාලීම සඳහා රජය ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න. (ලකුණු 12)
2. i. ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය (Monetary Policy) හැසිරවීමේ වගකීම දරන්නේ කවුද? (ලකුණු 04)

ii. රටක මුදල් ප්‍රතිපත්තිය (Monetary Policy) යනු කුමක්දැයි කෙටියෙන් දක්වා ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගන්නා ප්‍රධාන මෙවලම් (Monetary Policy Instruments) කෙටියෙන් විස්තර කරන්න. (ලකුණු 16)
3. i. රාජ්‍ය ණය (Public debt) යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? (ලකුණු 05)

ii. රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය (Public debt Restructuring) යන්න කෙටියෙන් විස්තර කරන්න. (ලකුණු 06)

iii. ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළ හැකි ක්‍රමවේදයන් පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 09)

4. i. විදේශ සේවා නියුක්තිය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ලබාගන්නා ප්‍රධාන ආදායම් මාර්ගයකි. විදේශ සේවා නියුක්තිය තුළින් විදේශ විනිමය රට තුළට ගලා ආවද එහි අහිතකර සාමාජීය බලපෑමක් ද පවතී. විදේශ සේවා නියුක්තිය නිසා ශ්‍රී ලාංකික සමාජයට සිදුව ඇති අහිතකර බලපෑම් පිළිබඳව කරුණු 05ක් සඳහන් කරන්න. (ලකුණු 10)
- ii. ඉහත අහිතකර බලපෑම අවම කරගැනීම සඳහා රජයට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? විස්තර කරන්න. (ලකුණු 10)
5. රජයක් දේශීයව හෝ විදේශීයව පියවීමට ඇති ණය ගෙවීම් පැහැර හැරීමකදී රටකට ඇතිවන ආර්ථික හා සාමාජීය බලපෑම, ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් පැහැදිලි කරන්න. (ලකුණු 20)
6. ලෝක බැංකු දත්ත අනුව 2022 වසරේදී ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය මුළු ජනගහනයෙන් 11.5% කි. එම දත්ත අනුව එය වාර්ෂිකව 2.05% කින් පමණ වර්ධනය වේ. ඉහත දත්ත පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙස වසර 2030 ඉලක්ක කොට වයස්ගත ජනගහනය සම්බන්ධව ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජීය ප්‍රතිපත්තිය සකස් විය යුතු ආකාරය පැහැදිලි කරන්න. (ලකුණු 20)
